



නිවේදන අංකය : 02
 වර්ණය : ඇමරික්

WW/O/20/07/27/02

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්


2020 ජූලි මස 28 වන දින ප.ව. 03.00 වන තෙක් වලංගු වන පරිදි
 2020 ජූලි මස 27 වන දින ප.ව. 03.00 ට නිකුත් කරන ලදී.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා

සැලකිලිමත් වන්න!

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0 – 3.0 ක් පමණ (මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව සහ වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.



EMERGENCY OPERATIONS DIVISION
RECEIVED
 Date : 2020/7/27
 Time : 15:01 hrs

D. S. JAYASINGHE
DISASTER MANAGEMENT CENTRE

වර්ෂාපතනය (මි.මී) : තරමක් තද වැසි: 50-100, තද වැසි: 100-150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
 මුහුදේ ස්ථරාලය : නිසල (0-5) පැ.කි.මී, සුමට (5-15) පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28) පැ.කි.මී, මද රළු (29-37) පැ.කි.මී, තරමක් රළු (38-46) පැ.කි.මී, රළු (47-55) පැ.කි.මී, ඉතා රළු (56-74) පැ.කි.මී, දළ රළු (75-102) පැ.කි.මී, ඉතා දළ රළු 103 පැ.කි.මී ට වැඩි.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
வளிமண்டலவியல் திணைக்களம்
Department of Meteorology

TP : 011 2686686
Fax : 011 2691443
E-mail : metnmc@gmail.com
Web : www.meteo.gov.lk

Bulletin No: 02
COLOR: Amber

WW/O/20/07/27/02

Advisory for high waves and coastal inundation

Issued by the Natural Hazards Early Warning Centre
At 03.00 p.m. on 27 July 2020 for the period until 03.00 p.m. 28 July 2020


The sea areas extending from Beruwala to Hambanthota via Galle.

PLEASE BE AWARE

There is a possibility that near shore sea areas off the coast extending from Beruwala to Hambanthota via Galle, may experience surges due to the effect of swell waves, having 2.0 – 3.0 m height (This is not for land area).

Above mentioned sea areas can be fairly rough at times.

Naval and fishing communities and those who are living in coastal areas are also requested to be vigilant in this regards.



EMERGENCY OPERATIONS DIVISION
RECEIVED
Date: 2020/7/27
Time: 15:01 hrs
DISASTER MANAGEMENT CENTRE

වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි
මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද
රළ (29-37)පැ.කි.මී, තරමක් රළ (38-46)පැ.කි.මී, රළ (47-55)පැ.කි.මී, ඉතා රළ (56-74)පැ.කි.මී, දළ රළ (75-
102)පැ.කි.මී, ඉතා දළ රළ 103 පැ.කි.මී ට වැඩි.